



USAID
FROM THE AMERICAN PEOPLE

ජලය ඉතිරි කර ගැනීමට ඔබට කළ හැකි දේ


1 සෑම දින තුන හතරකට වරක් පමණක් තුවා සහ ඇඳ ඇතිරිලි මාරු කිරීමට අමුත්තන් දිරිමත් කරන්න

2 ජලය අධික ලෙස වාෂ්ප වීම වළක්වා ගැනීම සඳහා සවස් යාමයේ හෝ අලුයම මිදුලට වතුර දමන්න

3 අමුත්තන්ගේ කාමරවල අවශ්‍ය ප්‍රමාණයට පමණක් තුවා දමන්න

4 ජල කාන්දුවීම් සඳහා නිරන්තර පරීක්ෂාවන් සිදු කරන්න. ජල කාන්දුවීමක් දුටු විගස ඒ සම්බන්ධයෙන් නඩත්තු අංශයට දැනුම් දීම සඳහා විධිමත් සැලැස්මක් සකසන්න

5 අමුත්තන් රැඳී සිටින කාලය තුළ ජලය ඉතිරි කිරීමේ පිළිවෙත් පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන්න



ජල-කාර්යක්ෂම (water efficient) උපකරණ සහ සවිකිරීම් සාමාන්‍යයෙන් සම්මත මාදිලිවලට වඩා අවම වශයෙන් 20% ක් ජලය අඩුවෙන් භාවිතා කරයි



තත්පරයකට වරක් කාන්දු වන කරාමයකින් වසරකට ජලය ලීටර් 12,000ක් පමණ අපතේ යා හැකිය



අමුත්තන්ගේ කාමරවල ඇඳ ඇතිරිලි සහ තුවා නැවත භාවිතා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් රෙදි සෝදන බර 17% කින් අඩු කළ හැකිය